



**Hector Kobbekaduwa Agrarian Research and Training Institute**  
**Data Management Division**  
(Wholesale Prices of Rice & Subsidiary Food Crops)



2026.01.02

| Item                           | Pettah          |            |            |          | Marandagamula   |            |            |          |
|--------------------------------|-----------------|------------|------------|----------|-----------------|------------|------------|----------|
|                                | Range           | Average    |            | Change * | Range           | Average    |            | Change * |
|                                | 2026.01.02      | 2026.01.02 | 2026.01.01 |          | 2026.01.02      | 2026.01.02 | 2026.01.01 |          |
| <b>Rice (Rs/kg)</b>            |                 |            |            |          |                 |            |            |          |
| Samba 1                        | 265.00 - 270.00 | 267.50     | 267.50     |          | 262.00 - 265.00 | 264.00     | 263.20     | 0.80     |
| Samba 2                        | 260.00 - 262.00 | 261.00     | 261.00     |          | 252.00 - 259.00 | 255.20     | 254.40     | 0.80     |
| Keeri Samba                    | 340.00 - 350.00 | 345.00     | 345.00     |          | 333.00 - 340.00 | 335.80     | 333.60     | 2.20     |
| Nadu 1                         | 225.00 - 230.00 | 226.25     | 227.50     | -1.25    | 227.00 - 228.00 | 227.60     | 227.60     |          |
| Nadu 2                         | 220.00 - 222.00 | 221.00     | 221.00     |          | 218.00 - 225.00 | 221.40     | 221.80     | -0.40    |
| Raw red                        | 210.00 - 215.00 | 212.50     | 212.50     |          | 205.00 - 212.00 | 208.20     | 209.60     | -1.40    |
| Raw White                      | 215.00 - 220.00 | 216.00     | 216.00     |          | 205.00 - 214.00 | 208.60     | 209.80     | -1.20    |
| <b>Imported Rice</b>           |                 |            |            |          |                 |            |            |          |
| Ponne Samba                    | 225.00 - 235.00 | 228.75     | 227.50     | 1.25     | 230.00 - 232.00 | 231.00     | 230.00     | 1.00     |
| Nadu                           | -               |            |            |          | -               |            |            |          |
| Raw White                      | -               |            |            |          | -               |            |            |          |
| Raw red                        |                 |            |            |          |                 |            |            |          |
| <b>Subsidiary Food Crops</b>   |                 |            |            |          |                 |            |            |          |
| <b>Dried Chillies (Rs/Kg)</b>  |                 |            |            |          |                 |            |            |          |
| Imported                       | 750.00 - 800.00 | 775.00     | 775.00     |          |                 |            |            |          |
| Local                          |                 |            |            |          |                 |            |            |          |
| <b>Onion (Rs/Kg)</b>           |                 |            |            |          |                 |            |            |          |
| Sinnan                         | 170.00 - 200.00 | 185.00     | 200.00     | -15.00   |                 |            |            |          |
| Vedalan                        | -               |            |            |          |                 |            |            |          |
| Imported                       | 250.00 - 350.00 | 300.00     | 300.00     |          |                 |            |            |          |
| <b>Big Onion</b>               |                 |            |            |          |                 |            |            |          |
| Imported                       | 170.00 - 200.00 | 185.00     | 175.00     | 10.00    |                 |            |            |          |
| Local                          | -               |            |            |          |                 |            |            |          |
| <b>Potatoes (Rs/Kg)</b>        |                 |            |            |          |                 |            |            |          |
| Welimada                       | -               |            |            |          |                 |            |            |          |
| Nuwaraeliya                    | 330.00 - 360.00 | 350.00     | 338.00     | 12.00    |                 |            |            |          |
| Imported                       | 140.00 - 230.00 | 185.00     | 170.00     | 15.00    |                 |            |            |          |
| <b>Pulses (Rs/Kg)</b>          |                 |            |            |          |                 |            |            |          |
| Green Gram                     | 600.00 - 750.00 | 675.00     | 625.00     | 50.00    |                 |            |            |          |
| Cowpea                         | 750.00 - 800.00 | 775.00     | 775.00     |          |                 |            |            |          |
| Red Dhal                       | 250.00 - 255.00 | 253.00     | 253.00     |          |                 |            |            |          |
| <b>Consumption Item(Rs/Kg)</b> |                 |            |            |          |                 |            |            |          |
| Sugar(White)                   | 193.00 - 195.00 | 194.00     | 192.50     | 1.50     |                 |            |            |          |
| Wheat Flour                    | 145.00 - 175.00 | 160.00     | 160.00     |          |                 |            |            |          |
| <b>Eggs (Rs/Egg)</b>           |                 |            |            |          |                 |            |            |          |
| Brown                          | 36.00 - 37.00   | 36.50      | 36.50      |          |                 |            |            |          |
| White                          | 34.00 - 35.00   | 34.50      | 34.50      |          |                 |            |            |          |

Data Management Division  
Hector Kobbekaduwa Agrarian  
Research and Training Institute  
P.O. Box 1522  
Colombo.



## Hector Kobbekaduwa Agrarian Research and Training Institute Data Management Division



| Variety                        | 2026.01.02        | 2026.01.02   | 2026.01.02      | 2026.01.01      | 2026.01.02          | 2026.01.02             | 2026.01.02         | 2026.01.02         | 2026.01.02         | 2026.01.01       |
|--------------------------------|-------------------|--------------|-----------------|-----------------|---------------------|------------------------|--------------------|--------------------|--------------------|------------------|
|                                | Peliyagoda Market | Kandy Market | Dambulla Market | Meeegoda Market | Norochcholle Market | Thambuththegama Market | Keppetipola Market | Nuwaraeliya Market | Bandarawela Market | Veyangoda Market |
| <b>Up Country Vegetable</b>    |                   |              |                 |                 |                     |                        |                    |                    |                    |                  |
| Beans                          | 400 - 450         | 800 - 900    | 650 - 700       | 800 - 820       | -                   | 550 - 650              | 700 - 750          | 760 - 800          | 600 - 700          | 850 - 950        |
| Carrot                         | 350 - 400         | 300 - 350    | 400 - 450       | 350 - 370       | -                   | 340 - 360              | 240 - 260          | 340 - 360          | 300 - 330          | 300 - 350        |
| Leeks                          | 300 - 350         | 320 - 350    | 350 - 380       | 360 - 380       | -                   | 340 - 380              | 300 - 320          | 340 - 360          | 300 - 330          | 320 - 370        |
| Beet root                      | -                 | -            | 580 - 600       | -               | -                   | 650 - 700              | -                  | -                  | -                  | -                |
| Beet root (N Eliya)            | 620 - 650         | -            | 650 - 680       | -               | -                   | -                      | 450 - 500          | 430 - 450          | 480 - 500          | -                |
| Knolkhol                       | 380 - 400         | 350 - 380    | 350 - 400       | -               | -                   | -                      | 350 - 400          | 380 - 400          | 380 - 400          | 400 - 450        |
| Raddish                        | 160 - 200         | 150 - 180    | 140 - 160       | -               | -                   | 150 - 180              | 130 - 150          | 150 - 170          | 140 - 150          | 130 - 160        |
| Cabbage (N'Eliya)              | -                 | 340 - 350    | -               | -               | -                   | -                      | 250 - 300          | 320 - 330          | 220 - 260          | -                |
| Cabbage (Kandy)                | 270 - 300         | 280 - 320    | 230 - 270       | 350 - 360       | -                   | 250 - 300              | -                  | -                  | -                  | 300 - 320        |
| Tomato                         | 270 - 300         | 300 - 350    | 300 - 350       | 420 - 450       | -                   | 400 - 500              | 280 - 320          | 300 - 320          | 300 - 320          | 400 - 420        |
| <b>Low country Vegetable</b>   |                   |              |                 |                 |                     |                        |                    |                    |                    |                  |
| Ladies Fingers                 | 100 - 150         | -            | 120 - 150       | 200 - 220       | -                   | 180 - 250              | -                  | -                  | 160 - 170          | 220 - 250        |
| Brinjals                       | 400 - 500         | 400 - 450    | 400 - 500       | -               | -                   | 550 - 620              | 350 - 400          | -                  | 380 - 430          | 450 - 450        |
| Capsicum                       | 1200 - 1500       | 1100 - 1200  | 1200 - 1400     | 1480 - 1500     | -                   | 1600 - 1700            | 1000 - 1100        | 1000 - 1050        | 1000 - 1100        | 1300 - 1400      |
| Pumpkin                        | 130 - 140         | 120 - 130    | 110 - 130       | 130 - 140       | -                   | 80 - 110               | 120 - 130          | -                  | 120 - 130          | 100 - 130        |
| Cucumber                       | 100 - 120         | 130 - 150    | 80 - 120        | 150 - 170       | -                   | 80 - 100               | 130 - 150          | -                  | 130 - 150          | 130 - 160        |
| Bitter Gourd                   | 600 - 650         | 550 - 580    | 500 - 550       | 680 - 700       | -                   | 550 - 620              | -                  | -                  | 550 - 600          | -                |
| Snake Gourd                    | 300 - 400         | -            | 180 - 300       | 280 - 320       | -                   | 160 - 220              | -                  | -                  | 320 - 330          | -                |
| Drumstick                      | -                 | -            | -               | -               | -                   | -                      | -                  | -                  | -                  | -                |
| Luffa                          | 500 - 600         | 350 - 400    | 380 - 420       | -               | -                   | 350 - 430              | -                  | -                  | 400 - 450          | -                |
| Long Beans                     | 100 - 150         | 180 - 200    | 100 - 130       | 280 - 320       | -                   | 120 - 160              | -                  | -                  | 220 - 240          | 150 - 250        |
| Ash Plantains                  | 150 - 180         | 200 - 220    | 140 - 160       | 180 - 200       | -                   | 160 - 200              | -                  | -                  | 150 - 170          | 200 - 220        |
| Green Chillies                 | 900 - 1000        | 1100 - 1200  | 1100 - 1300     | 1200 - 1250     | -                   | 1500 - 1600            | 750 - 800          | -                  | 900 - 950          | 1000 - 1200      |
| Lime                           | 200 - 250         | 180 - 200    | 150 - 180       | -               | -                   | 150 - 180              | -                  | -                  | 230 - 250          | 250 - 300        |
| Sweet Potatoe                  | 250 - 260         | 170 - 180    | 160 - 210       | -               | -                   | 160 - 180              | 180 - 200          | -                  | 200 - 210          | -                |
| Manioc                         | 80 - 120          | 110 - 120    | 80 - 100        | -               | -                   | 80 - 100               | 100 - 120          | -                  | -                  | -                |
| Eggplant                       | 300 - 350         | 530 - 550    | 480 - 520       | -               | -                   | 480 - 550              | -                  | -                  | 530 - 550          | -                |
| Potato(Imported)               | 140 - 230         | 150 - 170    | 140 - 160       | -               | -                   | 150 - 160              | -                  | -                  | 170 - 180          | 165 - 170        |
| Potato (Welimada)              | -                 | -            | -               | -               | -                   | -                      | 260 - 300          | -                  | 260 - 280          | -                |
| Potato (Nuwaraeliya)           | 330 - 360         | 320 - 330    | -               | 330 - 340       | -                   | -                      | -                  | 320 - 330          | -                  | 300 - 320        |
| B'Onion Imported               | 170 - 200         | 160 - 180    | 120 - 180       | -               | -                   | 155 - 170              | 210 - 230          | -                  | 180 - 200          | 190 - 200        |
| Big-onion Local                | -                 | -            | 250 - 270       | -               | -                   | -                      | -                  | -                  | -                  | -                |
| <b>Banana</b>                  |                   |              |                 |                 |                     |                        |                    |                    |                    |                  |
| Ambul(Rs/Kg)                   | 190 - 240         | 100 - 120    | -               | -               | -                   | -                      | -                  | -                  | -                  | -                |
| Kolikuttu                      | 250 - 270         | 210 - 220    | -               | -               | -                   | -                      | -                  | -                  | -                  | -                |
| Seeni                          | 120 - 150         | 100 - 120    | -               | -               | -                   | -                      | -                  | -                  | -                  | -                |
| Anamalu (Rs/Fruits)            | 31 - 36           | -            | -               | -               | -                   | -                      | -                  | -                  | -                  | -                |
| Papaya (Rs/Kg)                 | 250 - 270         | 180 - 200    | -               | -               | -                   | -                      | -                  | -                  | -                  | -                |
| Passion Fruits(Rs/Fruit)       | 40 - 45           | -            | -               | -               | -                   | -                      | -                  | -                  | -                  | -                |
| <b>Other Fruits (Rs/Fruit)</b> |                   |              |                 |                 |                     |                        |                    |                    |                    |                  |
| Pineapple - Large              | 320 - 350         | -            | -               | -               | -                   | -                      | -                  | -                  | -                  | -                |
| - Medium                       | 260 - 280         | -            | -               | -               | -                   | -                      | -                  | -                  | -                  | -                |
| - Small                        | 220 - 240         | -            | -               | -               | -                   | -                      | -                  | -                  | -                  | -                |
| Mango - Betti                  | -                 | -            | -               | -               | -                   | -                      | -                  | -                  | -                  | -                |
| - Karathakol                   | 85 - 100          | -            | -               | -               | -                   | -                      | -                  | -                  | -                  | -                |
| Woodapple                      | 46 - 52           | -            | -               | -               | -                   | -                      | -                  | -                  | -                  | -                |
| Avocado                        | 370 - 400         | -            | -               | -               | -                   | -                      | -                  | -                  | -                  | -                |
| Orange                         | 85 - 90           | -            | -               | -               | -                   | -                      | -                  | -                  | -                  | -                |




හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය  
**Hector Kobbekaduwa Agrarian Research and Training Institute**



දත්ත කළමනාකරණ අංශය  
 තොග මිල ගණන් (කිලෝවකට රුපියල්)  
**Wholesale Prices (Rs/Kg)**





| වර්ගය                    | 2026.01.02       | 2026.01.02     | 2026.01.02     | 2026.01.01    | 2026.01.02         | 2026.01.02       | 2026.01.02         | 2026.01.02       | 2026.01.02        | 2026.01.01       |
|--------------------------|------------------|----------------|----------------|---------------|--------------------|------------------|--------------------|------------------|-------------------|------------------|
|                          | පැලියගොඩ වෙළඳපොළ | මහනුවර වෙළඳපොළ | දඹුල්ල වෙළඳපොළ | මීගොඩ වෙළඳපොළ | තොරොච්චෝලේ වෙළඳපොළ | තඹුන්තෙම වෙළඳපොළ | කැපපෙට්පොළ වෙළඳපොළ | නුවරඑළිය වෙළඳපොළ | බණ්ඩාරවෙල වෙළඳපොළ | වෙයන්ගොඩ වෙළඳපොළ |
| <b>උඹරට එළවළු</b>        |                  |                |                |               |                    |                  |                    |                  |                   |                  |
| බෝංචි                    | 400 - 450        | 800 - 900      | 650 - 700      | 800 - 820     | -                  | 550 - 650        | 700 - 750          | 760 - 800        | 600 - 700         | 850 - 950        |
| කැරට්                    | 350 - 400        | 300 - 350      | 400 - 450      | 350 - 370     | -                  | 340 - 360        | 240 - 260          | 340 - 360        | 300 - 330         | 300 - 350        |
| ලීක්ස්                   | 300 - 350        | 320 - 350      | 350 - 380      | 360 - 380     | -                  | 340 - 380        | 300 - 320          | 340 - 360        | 300 - 330         | 320 - 370        |
| බීටරුට                   | -                | -              | 580 - 600      | -             | -                  | 650 - 700        | -                  | -                | -                 | -                |
| බීටරුට (නුවරඑළිය)        | 620 - 650        | -              | 650 - 680      | -             | -                  | -                | 450 - 500          | 430 - 450        | 480 - 500         | -                |
| තෝකෝල්                   | 380 - 400        | 350 - 380      | 350 - 400      | -             | -                  | -                | 350 - 400          | 380 - 400        | 380 - 400         | 400 - 450        |
| රාමු                     | 160 - 200        | 150 - 180      | 140 - 160      | -             | -                  | 150 - 180        | 130 - 150          | 150 - 170        | 140 - 150         | 130 - 160        |
| ගෝවා (නුවරඑළිය)          | -                | 340 - 350      | -              | -             | -                  | -                | 250 - 300          | 320 - 330        | 220 - 260         | -                |
| ගෝවා (නුවර)              | 270 - 300        | 280 - 320      | 230 - 270      | 350 - 360     | -                  | 250 - 300        | -                  | -                | -                 | 300 - 320        |
| තක්කාලි                  | 270 - 300        | 300 - 350      | 300 - 350      | 420 - 450     | -                  | 400 - 500        | 280 - 320          | 300 - 320        | 300 - 320         | 400 - 420        |
| <b>පහතරට එළවළු</b>       |                  |                |                |               |                    |                  |                    |                  |                   |                  |
| බණ්ඩක්කා                 | 100 - 150        | -              | 120 - 150      | 200 - 220     | -                  | 180 - 250        | -                  | -                | 160 - 170         | 220 - 250        |
| වමබටු                    | 400 - 500        | 400 - 450      | 400 - 500      | -             | -                  | 550 - 620        | 350 - 400          | -                | 380 - 430         | 450 - 450        |
| මාළු මිරිස්              | 1200 - 1500      | 1100 - 1200    | 1200 - 1400    | 1480 - 1500   | -                  | 1600 - 1700      | 1000 - 1100        | 1000 - 1050      | 1000 - 1100       | 1300 - 1400      |
| වට්ටක්කා                 | 130 - 140        | 120 - 130      | 110 - 130      | 130 - 140     | -                  | 80 - 110         | 120 - 130          | -                | 120 - 130         | 100 - 130        |
| පිපිඤ්ඤා                 | 100 - 120        | 130 - 150      | 80 - 120       | 150 - 170     | -                  | 80 - 100         | 130 - 150          | -                | 130 - 150         | 130 - 160        |
| කරවිල                    | 600 - 650        | 550 - 580      | 500 - 550      | 680 - 700     | -                  | 550 - 620        | -                  | -                | 550 - 600         | -                |
| පතෝල                     | 300 - 400        | -              | 180 - 300      | 280 - 320     | -                  | 160 - 220        | -                  | -                | 320 - 330         | -                |
| මුරුගා                   | -                | -              | -              | -             | -                  | -                | -                  | -                | -                 | -                |
| වැටකොළ                   | 500 - 600        | 350 - 400      | 380 - 420      | -             | -                  | 350 - 430        | -                  | -                | 400 - 450         | -                |
| මැකරල්                   | 100 - 150        | 180 - 200      | 100 - 130      | 280 - 320     | -                  | 120 - 160        | -                  | -                | 220 - 240         | 150 - 250        |
| අළු කෙසෙල්               | 150 - 180        | 200 - 220      | 140 - 160      | 180 - 200     | -                  | 160 - 200        | -                  | -                | 150 - 170         | 200 - 220        |
| අඹු මිරිස්               | 900 - 1000       | 1100 - 1200    | 1100 - 1300    | 1200 - 1250   | -                  | 1500 - 1600      | 750 - 800          | -                | 900 - 950         | 1000 - 1200      |
| දෙහි                     | 200 - 250        | 180 - 200      | 150 - 180      | -             | -                  | 150 - 180        | -                  | -                | 230 - 250         | 250 - 300        |
| බතල                      | 250 - 260        | 170 - 180      | 160 - 210      | -             | -                  | 160 - 180        | 180 - 200          | -                | 200 - 210         | -                |
| මඤ්ඤොක්කා                | 80 - 120         | 110 - 120      | 80 - 100       | -             | -                  | 80 - 100         | 100 - 120          | -                | -                 | -                |
| එළබටු                    | 300 - 350        | 530 - 550      | 480 - 520      | -             | -                  | 480 - 550        | -                  | -                | 530 - 550         | -                |
| අර්තාපල් (ආනයනික)        | 140 - 230        | 150 - 170      | 140 - 160      | -             | -                  | 150 - 160        | -                  | -                | 170 - 180         | 165 - 170        |
| අර්තාපල් (වැලිමඩ)        | -                | -              | -              | -             | -                  | -                | 260 - 300          | -                | 260 - 280         | -                |
| අර්තාපල් (නුවරඑළිය)      | 330 - 360        | 320 - 330      | -              | 330 - 340     | -                  | -                | -                  | 320 - 330        | -                 | 300 - 320        |
| ලොකු එළුණු (ආනයනික)      | 170 - 200        | 160 - 180      | 120 - 180      | -             | -                  | 155 - 170        | 210 - 230          | -                | 180 - 200         | 190 - 200        |
| ලොකු එළුණු දේශීය         | -                | -              | 250 - 270      | -             | -                  | -                | -                  | -                | -                 | -                |
| <b>කෙසෙල්</b>            |                  |                |                |               |                    |                  |                    |                  |                   |                  |
| ඇඹුල් (කිලෝවකට)          | 190 - 240        | 100 - 120      |                |               |                    |                  |                    |                  |                   | -                |
| කෝලිකුටු (කිලෝවකට)       | 250 - 270        | 210 - 220      |                |               |                    |                  |                    |                  |                   | -                |
| සීනි (කිලෝවකට)           | 120 - 150        | 100 - 120      |                |               |                    |                  |                    |                  |                   | -                |
| ආනමාළු (එකකට රු.)        | 31 - 36          | -              |                |               |                    |                  |                    |                  |                   | -                |
| ගස්ලබු (කිලෝවකට)         | 250 - 270        | 180 - 200      |                |               |                    |                  |                    |                  |                   | -                |
| වැල්දොඩම් (එකකට රු.)     | 40 - 45          |                |                |               |                    |                  |                    |                  |                   | -                |
| <b>පළතුරු (එකකට රු.)</b> |                  |                |                |               |                    |                  |                    |                  |                   |                  |
| අන්තය - ලොකු ප්‍රමාණය    | 320 - 350        |                |                |               |                    |                  |                    |                  |                   |                  |
| - මධ්‍යම ප්‍රමාණය        | 260 - 280        |                |                |               |                    |                  |                    |                  |                   | -                |
| - කුඩා ප්‍රමාණය          | 220 - 240        |                |                |               |                    |                  |                    |                  |                   | -                |
| අඹ - බෙට්ටි              | -                |                |                |               |                    |                  |                    |                  |                   |                  |
| -කර්තකොලොම්බන්           | 85 - 100         |                |                |               |                    |                  |                    |                  |                   | -                |
| දිවුල්                   | 46 - 52          |                |                |               |                    |                  |                    |                  |                   | -                |
| අලිපේර                   | 370 - 400        |                |                |               |                    |                  |                    |                  |                   | -                |
| දොඩම්                    | 85 - 90          |                |                |               |                    |                  |                    |                  |                   | -                |

**Note:**  
 Usually, the price collection for Veyangoda and Meegoda wholesale markets is done the previous day between 6.00 pm and 8.30 pm, and for all other wholesale markets, the price collection is done between 7.00 am and 2.00 pm.

  
 Data Management Division  
 Hector Kobbekaduwa Agrarian  
 Research and Training Institute  
 - P.O. Box 1522  
 Colombo.





  
 Data Management Division  
 Hector Kobbekaduwa Agrarian  
 Research and Training Institute  
 P.O. Box 1522  
 Colombo.













